

අ. පො. ස. (උසස් පෙළ) උපකාරක සම්මන්ත්‍රණය - 2016

33 - ගිණුම්කරණය - I පත්‍රය (බහුවරණ)

පිළිතුරු සඳහා මග පෙන්වීම

ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය
1	4
2	5
3	2
4	2
5	2
6	5
7	3
8	5
9	4
10	3
11	2
12	3
13	2
14	3
15	5

ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය
16	4
17	2
18	3
19	3
20	1
21	5
22	1
23	2
24	4
25	2
26	4
27	3
28	1
29	2
30	2

(1 සිට 30 දක්වා එක් පිළිතුරකට ලකුණු 04 බැගින් ලකුණු 120 යි)

වත්කම්	වගකීම්	හිමිකම්	
31. (1) වෙනස් නොවේ	අඩුවේ	වැඩිවේ	(01)
(2) අඩුවේ	වෙනස් නොවේ	අඩුවේ	(01)
(3) අඩුවේ	අඩුවේ	වෙනස් නොවේ	(01)
(4) වැඩිවේ	වැඩිවේ	වෙනස් නොවේ	(01)

32. රු 2 600 (04)

33. (අ) රු 680 000 (02)
(ආ) රු 670 000 (02)

34. A - ඇති නොවේ (01)
B - ඇති වේ (01)
C - ඇති නොවේ (01)
D - ඇති නොවේ (01)

35. වාර්තාකරන ඒකකයක දැනට සිටින හා අපේක්ෂිත ආයෝජකයන්ට, ණය සපයන්නන්ට හා අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපයීම පිළිබඳ ව තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමයි. (04)

36. A - අඛණ්ඩ පැවැත්ම (01)
B - කාලච්ඡේද (01)
C - උපචිත (01)
D - යථාරූපී/විෂයානුගතභාවය (01)

37. රු 400 000 (04)

38. රු 580 000 (04)

39. රු 220 000 (04)

40. - කළන - රු 176 000 (02)
නඳුන් - රු 24 000 (02)

41. ප්‍රතිපාදන අසම්භව්‍ය වගකීම්

(1) මූල්‍ය ප්‍රකාශන තුළ වගකීමක් ලෙස හඳුනා ගනී.	(1) මූල්‍ය ප්‍රකාශන තුළ වගකීමක් ලෙස හඳුනා නොගනී.	(02)
(2) වර්තමාන බැඳීමක් ඇත.	(2) වර්තමාන බැඳීමක් නැත හෝ වර්තමාන බැඳීමක් ඇතත් සම්පත් පිටතට ගලායෑමේ භව්‍යතාවයක් හෝ විශ්වාසදායී ඇස්තමේන්තුවක් නැත.	(02)

42. ගලපන සිදුවීම් නොගලපන සිදුවීම්
- | | | |
|---------------|-------------|------|
| 1 |√..... | (01) |
| 2√..... | | (01) |
| 3 |√..... | (01) |
| 4√..... | | (01) |

43. (අ) පොදු සංචිත ගිණුම හර 40 000
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම බැර 40 000 (02)
- (ආ) රු 458 000 (02)

44. (අ) අයදුම් හා විභජන ගිණුම හර 5 000 000
මුදල්/බැංකු 5 000 000 (02)
- (ආ) අයදුම් හා විභජන ගිණුම හර 10 000 000
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම 10 000 000 (02)

45. අ - සසිඳු (01)
ආ - සසිඳු (01)
ඉ - කවිඳු (01)
ඊ - කවිඳු (01)

46. (i) ගැනුම් අධියාවනා පත්‍රය (01)
(ii) ද්‍රව්‍ය අධියාවනා පත්‍රය (01)
(iii) ඇනවුම (01)
(iv) ද්‍රව්‍ය/භාණ්ඩ ලැබීම් පත්‍රය (01)

47. ඒකක 100 යි. (04)

48. රැඳී සිටීමේ කාලය ක්‍රියාකාරී කාලය
- | | | |
|---------------|-------------|------|
| 1 |√..... | (01) |
| 2√..... | | (01) |
| 3√..... | | (01) |
| 4 |√..... | (01) |

49. A - සත්‍ය (01)
B - අසත්‍ය (01)
C - අසත්‍ය (01)
D - සත්‍ය (01)

50. (අ) ඒකක 2500 (02)
(ආ) රු 100 000 (02)

අ.පො.ස. (උ.පෙළ) උපකාරක සම්මන්ත්‍රණය - 2016

ගිණුම්කරණය II

පිළිතුරු සඳහා මග පෙන්වීම

1. (1) සීමිත විස්තර පොදු සමාගම
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ
වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	සටහන්	(රු'000)
විකුණුම්		15 700
විකුණුම් පිරිවැය		(8 800)
දළ ලාභය		6 900
වෙනත් ආදායම්	01	30
		6 930
බෙදා හැරීමේ පිරිවැය		(454)
පරිපාලන වියදම්		(2 462)
වෙනත් වියදම්		450
මූල්‍ය පිරිවැය		(240)
බදු පෙර ලාභය	02	4 224
ආදායම් බදු		(1 408)
කාලච්ඡේදයේ ලාභය		2 816
වෙනත් විස්තීර්ණ ආදායම්		
ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය		1 500
ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය		400
මුළු විස්තීර්ණ ආදායම		4 716

සටහන් රු'000 වලින්

සටහන් 01 -

වෙනත් ආදායම්

භාණ්ඩාගාර බිල්පත් පොලී 30

සටහන් 02 -

බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් ද අඩු කර ඇත.

තොග කපා හැරීම	50
දේපල පිරිසිදු හා උපකරණ ක්‍ෂය	880
කල්බදු පොලී	240
EPF වියදම්	135
ETF වියදම්	27

පෙරවැඩ : (රු'000) වලින්

විකුණුම් පිරිවැය

ආරම්භක තොගය	1 800
ගැනුම්	<u>8 500</u>
	10 300
අවසාන තොගය	<u>(1 500)</u>
	<u>8 800</u>

බෙදා හැරීමේ වියදම්

බෙදා හැරීමේ රථ ක්ෂය	300
බොල් හා අඩමාන ණය	22
මෝටර් රථ ඉන්ධන හා නඩත්තු	80
විකුණුම් කොමිස්	<u>52</u>
	<u>454</u>

මූල්‍ය වියදම්

කල්බදු පොලී	<u>240</u>
-------------	------------

පරිපාලන වියදම්

ලී බඩු හා උපකරණ ක්ෂය	80
ගොඩනැගිලි කුලී	360
විදුලිය හා දුරකතන	320
ගොඩනැගිලි ක්ෂය	500
EPF වියදම	135
ETF වියදම	27
වැටුප්	900
වරිපනම් හා රක්ෂණ	140
	<u>2 462</u>

වෙනත් වියදම්

ප්‍රත්‍යාගණන අලාභය හිලව් කිරීම	(500)
තොග කපා හැරීම	<u>50</u>
	<u>(450)</u>

(2)

සීමිත විභග සමාගම
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

(රු'000)

	ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිතය	පොදු සංචිතය	රඳවාගත් ඉපයුම්	එකතුව
2015.04.01 ශේෂ	10 000	-	1 500	944	12 444
මුළු විස්තීර්ණ ආදායම	-	1 900	-	2 816	4 716
පොදු සංචිතයට මාරු කිරීම	-	-	500	(500)	-
2016.03.31 ශේෂ	10 000	1 900	2 000	3 260	17 160

(3)

සමිත විභග සමාගම
2016.03.31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	සටහන්	(රු000)	(රු000)
ජංගම නොවන වත්කම්			
දේපල, පිරිසක හා උපකරණ	03		14 780
ජංගම වත්කම්			
තොගය		1 450	
වෙළෙඳ ලැබිය යුතු දෑ		3 078	
ඉදිරියට ගෙවූ කුලී		360	
ලැබිය යුතු පොලී		30	
මුදල් හා මුදල් සමාන දෑ	04	1 712	6 630
			21 410
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය			
සාමාන්‍ය කොටස්			10 000
සංචිත			
ප්‍රත්‍යාගණන සංචිතය		1 900	
පොදු සංචිතය		2 000	
රඳවාගත් ඉපයුම්		3 260	7 160
ජංගම නොවන වගකීම්			
කල්බදු ණයහිමියෝ			705
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		1 535	
කල්බදු ණයහිමියෝ		270	
ගෙවිය යුතු EPF		225	
ගෙවිය යුතු ETF		27	
ගෙවිය යුතු වරිපනම් හා රක්ෂණ ගාස්තු		80	
ගෙවිය යුතු ආදායම් බදු		1 408	3 545
			21 410

සටහන් 03 - දේපළ පිරිසක හා උපකරණ (රු'000)

	ඉඩම්	පරිපාලන ගොඩනැගිලි	බෙදා හැරීමේ මෝටර් රථ	ලී බඩු හා කාර්යාල උපකරණ	එකතුව
පිරිවැය					
2015.04.01 ශේෂ	8 000	5 000	-	800	13 800
ප්‍රත්‍යාගණන අතිරික්තය	2 000	400	-	-	2 400
ප්‍රත්‍යාගණනය මත ක්ෂය මාරු කිරීම	-	(2 000)	-	-	(2 000)
අත්පත් කර ගැනීම්	-	-	1 200	-	1 200
2016/03/31 දිනට ශේෂ	10 000	3 400	1 200	800	15 400
ක්ෂය වෙන් කිරීම්					
2015.04.01 ශේෂ	-	1 500	-	240	1 740
කාලඡේදයේ ක්ෂය	-	500	300	80	880
ප්‍රත්‍යාගණනය මත ක්ෂය මාරු කිරීම	-	(2 000)	-	-	(2 000)
2016.03.31 ශේෂ	-	-	300	320	620
2016.03.31 දිනට ධාරණ අගය	10 000	3 400	900	480	14 780

සටහන් : 04

රු'000

භාණ්ඩාගාර බිල්පත්	1 200
බැංකු ශේෂය	512
	<u>1 712</u>

සටහන් : 05

සාමාන්‍ය කොටස් සඳහා රු 600 000ක ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇත.

2. (අ) (1)

ඕලු හා නෙලුම් හවුල් ව්‍යාපාරය

2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

රු'000

විකුණුම්		5 000
විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය	250	
ගැනුම්	2 800	
	3 050	
අග තොගය	(700)	(2 350)
දළ ලාභය		2 650
මෙහෙයුම් වියදම්		
වැටුප්	400	
බෙදා හැරීමේ වියදම්	720	
ක්ෂය	380	
අඩමාණ ණය (අධි)	(50)	
ණය පොලිය	75	
කාර්යාල වියදම්	640	(2 165)
ශුද්ධ ලාභය		485
ප්‍රාග්ධන පොලී - ඕලු	82	
- නෙලුම්	62	(144)
වේතන - ඕලු	120	
- නෙලුම්	120	(240)
ලාභ කොටස් - ඕලු	50.5	
- නෙලුම්	50.5	(101)

(2)

ප්‍රාග්ධන ගිණුම්

රු'000

	ඕලු	නෙලුම්	මානෙල්		ඕලු	නෙලුම්	මානෙල්
කීර්තිනාමය	400	400	-	ශේෂය ඉ/ගෙ	900	700	800
ණය ගිණුම	-	-	1 500	කීර්තිනාමය	320	320	160
ශේෂය ප/ගෙ	820	620	-	ජංගම ගිණුම	-	-	540
	1 220	1 020	1 500	ශේෂය ඉ/ගෙ	1 220	1020	1 500
					820	620	-

ජංගම ගිණුම්

රු'000

	ඕලු	නෙලුම්	මානෙල්		ඕලු	නෙලුම්	මානෙල්
ප්‍රාග්ධන ගිණුම	-	-	540	ශේෂය ඉ/ගෙ	460	400	540
ගැනිලි	240	260	-	ප්‍රාග්ධන පොලී	82	62	-
ශේෂය	472.5	372.5	-	වේතන	120	120	-
	712.5	632.5	540	ලාභ කොටස්	50.5	50.5	-
				ශේෂය ඉ/ගෙ	712.5	632.5	540
					472.5	372.5	-

(3)

ඕලු හා නෙලුම් හවුල් ව්‍යාපාරයේ
2016/3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රු'000

ජංගම නොවන වත්කම්			
දේපල පිරිසිදු හා උපකරණ		3 800	
සමුච්චිත ක්ෂය		(1 200)	2 600
ජංගම වත්කම්			
තොගය		700	
ණයගැතියෝ 500			
(-) අඩමාන ණය වෙන් කිරීම්		(100)	
ඉදිරියට ගෙවූ බෙදා හැරීමේ වියදම්		180	
මුදල් ශේෂය		155	1 435
ප්‍රාග්ධන ගිණුම්			
ඕලු		820	
නෙලුම්		620	1 440
ජංගම ගිණුම්			
ඕලු		472.5	
නෙලුම්		372.5	845
ජංගම නොවන වගකීම්			
මානෙල් ණය ගිණුම			1 500
ජංගම වගකීම්			
ණය හිමියෝ		100	
උපචිත කාර්යාල වියදම්		150	250
			4 035

පෙර වැඩ : රු'000 වලින්

ණයගැති පාලන ගිණුම				ණයහිමි පාලන ගිණුම			
ශේෂය	750	මුදල්	5 250	මුදල්	3 100	ශේෂය	400
විකුණුම්	5 000	ප/ගෙ	500	ප/ගෙ	100	ගැනුම්	2 800
	<u>5 750</u>		<u>5 750</u>		<u>3 200</u>		<u>3 200</u>
කාර්යාල වියදම්							
මුදල්	600	ශේෂය	110				
ප/ගෙ	150	ලා/ගි	640				
	<u>750</u>		<u>750</u>				

මුදල්			
ශේෂය ඉ/ගෙ	480	සේවක වැටුප්	400
ණයගැති ලැබීම්	5 250	ණයහිමි	3 100
		කාර්යාල වියදම්	600
		බෙදා හැරීමේ වියදම්	900
		ගැනිලි	500
		ණය පොලී	75
		ශේෂය ප/ගෙ	155
	<u>5730</u>		<u>5730</u>

(ආ) (1) පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව

විස්තරය	පදනම	නිෂ්පාදන			සේවා	
		එකතුව	නිමැවුම්	පින්තාරු	ගබඩා	නඩත්තු
ප්‍රාථමික විභජනය	-	1 280 000	505 000	600 000	105 000	70 000
සුපරීක්ෂක වේතන	සෘජු	259 000	120 000	139 000	-	-
සේවක සුභසාධන වියදම්	සේවක සංඛ්‍යාව(5:3:1:1)	100 000	50 000	30 000	10 000	10 000
		1 639 000	675 000	769 000	115 000	80 000
නඩත්තු පොදු කාර්ය පිරිවැය	නඩත්තු පැය (5:3)	-	50 000	30 000	-	(80 000)
ගබඩා පොදු කාර්ය පිරිවැය	අධ්‍යයන පත් ගණන(2:3)	-	46 000	69 000	(115 000)	-
		1 639 000	771 000	868 000	-	-

(2)	සෘජු ද්‍රව්‍ය පිරිවැය	රු 400
	සෘජු ශ්‍රම පිරිවැය	200
	පොදුකාර්ය පිරිවැය - නිමැවුම් 1 x 257	257
	පින්තාරු 1/2 x 434	217
		<u>1074</u>
(3)	සෘජු ද්‍රව්‍ය පිරිවැය	400
	සෘජු ශ්‍රම පිරිවැය	200
	පොදුකාර්ය පිරිවැය $600 \times \frac{75}{100}$	450
		<u>1050</u>

පෙරවැඩ

පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත	නිමැවුම්	පින්තාරු
	771 000	868 000
	<u>3 000</u>	<u>2 000</u>
	පැයකට රු 257	පැයකට රු 434

3. (අ) (1) (රු'000)

ගනුදෙනු අංකය සහ ශේෂ	වත්කම්				වගකීම්		හිමිකම්
	දේපල පිරියත හා උපකරණ	වෙළෙඳ ලැබිය යුතු දෑ	තොගය	මුදල්	වෙළෙඳ ගෙවිය යුතු දෑ	බැංකු ණය	
ඉ/ගෙ ශේෂ	+ 2 900	+ 135	+ 165	+ 550	+ 450	+ 100	3 200
1			+ 65	- 65			
2		+ 40	- 80	+ 75			+ 35
3				- 20			- 20
4		- 100		+ 95			- 5
5				- 5			- 5
6				- 6		-5	- 1
එකතුව	+ 2 900	+ 75	+ 150	+ 624	+ 450	+ 95	+ 3 204

$$(2) \text{ ශුද්ධ ලාභය} = \text{අග ශුද්ධ වත්කම්} - \text{මූල ශුද්ධ වත්කම්} + \text{ගැනිලි}$$

$$\underline{9\,000} = 3\,204\,000 - 3\,200\,000 + 5\,000$$

3. (ආ) (1)

ඉපයීම						අඩුකිරීම්					(රු'000)		
මූලික වැටුප	දිරි දීමනා	ප්‍රසාද දීමනා	ගමන් දීමනා	අතිකාල දීමනා	දළ වැටුප	EPF	වැටුප් අත්ති:	ණය වාරික	උත්සව අත්ති:	මුළු අඩුකිරීම්	ශුද්ධ වැටුප්	EPF	ETF
2 800	300	470	260	50	3 880	280	300	80	500	1 160	2 720	420	84

(2) සාප්පු වේතන (නිෂ්පාදන සේවක) රු'000		නිෂ්පාදන පොදුකාර්ය (සුපරීක්ෂක) රු'000		මුළු ශ්‍රම පිරිවැය රු'000	
මූලික වැටුප	1 500	මූලික වැටුප	300	මූලික වැටුප	2 800
දිරි දීමනා	250	දිරි දීමනා	50	දිරි දීමනා	300
ගමන් දීමනා	100	ගමන් දීමනා	10	ප්‍රසාද දීමනා	470
අතිකාල දීමනා	50	EPF	45	ගමන් දීමනා	260
EPF	225	ETF	9	අතිකාල	50
ETF	45		<u>414</u>	EPF	420
				ETF	84
	<u>2 170</u>				<u>4 384</u>

4. (අ) (1) **ණයහිමි ලෙජරය**

අමින්				වරින්			
ආපසු යැවුම්	5 000	ඉ/ගෙ/ශේ	20 000	මුදල්	10 000	ඉ/ගෙ/ශේ	30 000
මුදල්	20 000	ගැනුම්	75 000			ගැනුම්	60 000
මුදල්	15 000			ප/ගෙ/ශේ	80 000		
ශේ/ප/ගෙ	55 000				<u>90 000</u>		<u>90 000</u>
	<u>95 000</u>		<u>95 000</u>			ඉ/ගෙ/ශේ	80 000
		ඉ/ගෙ/ශේ	55 000				
ජනින්				සුමින්			
මුදල්	30 000	ඉ/ගෙ/ශේ	24 000	මුදල්	10 000	ඉ/ගෙ/ශේ	16 000
		ගැනුම්	37 500				
ප/ගෙ/ශේ	31 500			ප/ගෙ/ශේ	6 000		
	<u>61 500</u>		<u>61 500</u>		<u>16 000</u>		<u>16 000</u>
		ඉ/ගෙ/ශේ	31 500			ඉ/ගෙ/ශේ	6 000

ණයහිමි ශේෂ ලැයිස්තුව : (රු)

අමින්	55 000
වරින්	80 000
ජනින්	31 500
සුමින්	6 000
	<u>172 500</u>

(2) **පොදු ලෙජරය**

ණයහිමි පාලන ගිණුම				(රු)	
මුදල්	105 000	ඉ/ගෙ/ශේෂය		90 000	
ආපසු යැවුම්	5 000	ගැනුම්		172 500	
		විවිධ ගෙවීම් (ලලින්)		20 000	
ශේෂය/ප/ගෙ	172 500				
	<u>282 500</u>			<u>282 500</u>	
		ඉ/ගෙ/ශේෂය			<u>172 500</u>

ගැනුම් ගිණුම			
ණයහිමි පාලන ගිණුම මුදල්	172 500	ලා/ලා	
	70 000		242 500
	242 500		242 500

(ආ) (1)

$$\begin{aligned} &\text{වාර්ෂික ක්ෂය - ගොඩනැගිලි} && \text{(රු'000)} \\ & && 6\,500 + 1\,250 - 3\,250 \\ & && \underline{15} \\ & && \text{රු } 300 \end{aligned}$$

$$\begin{aligned} &\text{ලී බඩු හා සවිකිරීම්} && \frac{1\,000 - 200}{20} \\ & && \underline{\text{රු } 40} \end{aligned}$$

$$\begin{aligned} &\text{කාර්යාල උපකරණ} && \frac{(500 - 50)}{9} \times \frac{1}{2} \\ & && \underline{\text{රු } 25} \end{aligned}$$

$$\begin{aligned} (2) \quad &\text{ප්‍රත්‍යාගණනය කරන දිනට ධාරණ අගය} &= & 4\,800 - 2\,200 = 2\,600 \\ &\text{ප්‍රත්‍යාගණන ලාභය} &= & 3\,800 - 2\,600 \\ & &= & \underline{\text{රු } 1\,200} \end{aligned}$$

යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම		(රු'000)	
යන්ත්‍ර ගිණුම	3 000	ක්ෂය වෙන් කිරීමේ ගිණුම	1 500
		මුදල්	1 000
		ලා/ලා	500
	<u>3 000</u>		<u>3 000</u>

5. (අ)

සීමිත සුර්ය පොදු සමාගම
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (රු'000)

මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ අත්පිට විකුණුම ණයගැති ලැබීම් ණය හිමියන්ට ගෙවීම් මෙහෙයුම් වියදම් ගෙවීම් මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් පොලී ගෙවීම් බදු ගෙවීම් මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ආයෝජන ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ යන්ත්‍ර විකිණීමෙන් දේපල පිරිසත හා උපකරණ මිලට ගැනුම් ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ ලාභාංශ ගෙවීම් බැංකු ණය ගෙවීම් බැංකු ණය ගැනීම් කොටස් නිකුත් කිරීම් මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩිවීම 2015.04.01 දිනට මුදල් හා මුදල් සමාන දෑ 2016.03.31 දිනට මුදල් හා මුදල් සමාන දෑ	5 100	
	3 510	
	(5 580)	
	(2 465)	
	565	
	(70)	
	(190)	
		305
	900	
	(880)	
		20
	(60)	
	(400)	
	200	
	300	
		40
		365
		(195)
		170

(ආ) (1)

පොදු ජර්නලය

(රු)

		හර	බැර
1	ණයගැති ගිණුම දුන් වට්ටම් ගිණුම (දුන් වට්ටම් වැඩියෙන් සටහන් වීමේ වරද නිවැරදි කිරීම)	1 800	1 800
2	විකුණුම් ගිණුම අවිනිශ්චිත ගිණුම (විකුණුම් දෙවරක් විකුණුම් ගිණුමේ සටහන් වීමේ වරද නිවැරදි කිරීම)	20 000	20 000
3 i	ණයහිමි ගිණුම අවිනිශ්චිත ගිණුම (ණය හිමියන්ට ගෙවූ මුදල ණයහිමි ගිණුමේ ඇතුළත් නොවීමේ වරද නිවැරදි කිරීම)	15 000	15 000
3 ii	වැටුප් ගිණුම අවිනිශ්චිත ගිණුම (වැටුප් ගෙවීම එම ගිණුමේ සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම)	65 000	65 000

ශුද්ධ ලාභය නිවැරදි කිරීම (රු)

නිවැරදි කිරීමට පෙර ශුද්ධ ලාභය + දුන්වට්ටම්	1 800	300 000 1 800 301 800
- විකුණුම් වැටුප්	20 000 15 000	
නිවැරදි ලාභය		(35 000) 266 800

(2)

2015/12/31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	රු	රු
දේපල පිරිසක හා උපකරණ		600 000
ජංගම වත්කම්		
තොගය	240 000	
ණයගැතියෝ	111 800	
බැංකුවේ හා අනෙකුත් ඉතිරි	280 000	
		631 800
හිමිකම්		1 231 800
ප්‍රාග්ධනය	800 000	
ශුද්ධ ලාභය	266 800	1 066 800
ජංගම වගකීම්		
ණය හිමියෝ		165 000
		1 231 800

6. (අ)

$$(1) \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකක දායකය}} = \frac{35\,000}{70} = \underline{\underline{\text{ප්‍රවේශ පත්‍ර 500}}}$$

$$(2) \frac{\text{ස්ථාවර පිරිවැය} + \text{අවශ්‍ය ලාභය}}{\text{ඒකක දායකය}} = \frac{35\,000 + 35\,000}{70} = \underline{\underline{\text{ප්‍රවේශ පත්‍ර 1000}}}$$

$$(3) \text{මුළු දායකය} - \text{ස්ථාවර පිරිවැය} = \text{ලාභය}$$

$$70 \times 750 - 35\,000 = \underline{\underline{\text{රු 17\,500}}}$$

$$(4) \frac{\text{ස්ථාවර පිරිවැය} + \text{අපේක්ෂිත ලාභය}}{\text{ඒකක ගණන}} = \text{ඒකක දායකය}$$

$$\frac{35\,000 + 37\,000}{800} = \text{රු 90}$$

$$\begin{aligned} \text{විකුණුම් මිල} &= \text{විචල්‍ය පිරිවැය} + \text{දායකය} \\ &= 30 + 90 \text{ (ඒකක දායකය)} \\ &= \underline{\underline{\text{රු 120}}} \end{aligned}$$

විකල්ප	රු
විකුණුම්	96 000
විචල්‍ය පිරිවැය	(24 000)
දායකය	72 000
ස්ථාවර පිරිවැය	(35 000)
ලාභය	37 000
විකුණුම් මිල =	96 000
	800
	රු 120

(ආ)

ලැබීම් ජ'නලය

(රු 000)

යුග්මය	විස්තරය	මිලියන	වටිනාකම	විශ්ලේෂණ තීරු		
				විකුණුම්	ණයගැති ගිණුම්	වෙනත්
	අත්පිට විකුණුම්		560	560		
	කාර්යාල උපකරණ විකුණුම්	4	200			200
	ණයගැති ලැබීම්		320		320	
	විකුණුම්		60	60		
	ණයගැති ලැබීම්		150		150	
		4	1290	620	470	

ගෙවීම් ජ'නලය

(රු 000)

යුග්මය	විස්තරය	මිලියන	වටිනාකම	විශ්ලේෂණ තීරු		
				ගැනුම්	ණයහිමි ගෙවීම්	වියදම්
	අත්පිට ගැනුම්		220	220		
	ණයහිමි ගෙවීම්	3	300		300	
	වියදම් ගෙවීම්		240			240
	ණයහිමි ගෙවීම්		40		40	
	අත්පිට ගැනුම්		200	200		
		3	1000	420	300	240

(2)

සංශෝධිත බැංකු ගිණුම (රු 000)

ශේෂය/ඉ/ගෙ	300	බැංකු ගාස්තු	20
ප්‍රේෂණ	100	ස්ථාවර නියෝග	15
		අගරු වෙක්	90
		ප/ගෙ/ශේෂය	275
	400		400

බැංකු සැසඳුම් ප්‍රකාශනය (රු 000)

බැංකු ගිණුමට අනුව ශේෂය	275
(+) ගෙවීමට ඉදිරිපත් නොවූ වෙක්	300
	575
(-) උපලබ්ධි නොවූ වෙක්	(200)
බැංකු ප්‍රකාශයට අනුව ශේෂය	375

පෙරවැඩ

බැංකු මුදල් පාලන ගිණුම රු'000			
ඉ/ගෙ ශේෂය	10	ගැනුම්	420
විකුණුම්	560	ණයහිමි	300
කාර්යාල උපකරණ විකුණුම්	200	වියදම්	240
ණයගැති	320	ගැනිලි	40
ආදායම්	60		
ප්‍රාග්ධනය	150	ශේෂය ප/ගෙ	300
	<u>1300</u>		<u>1300</u>

7 (අ) (1)

රු'000

ගැනුම් මිල	(2 500)
සවිකිරීම් පිරිවැය	(200)
වැඩ බිම සකස් කිරීම	(300)
ප්‍රවාහන පිරිවැය	(100)
කාරක ප්‍රාග්ධන වැඩිවීම	(150)
පැරණි යන්ත්‍රය විකුණුම් මිල	<u>600</u>
	<u>(2 650)</u>

(2)	වර්ෂය	ලැබීම් වැඩිවීම	ගෙවීම් වැඩිවීම	කාරක ප්‍රාග්ධනය උපලබ්ධි වීම	සුන්බුන් අගය	සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය
1	1 000	(200)	-	-	-	800
2	1 400	(300)	-	-	-	1 100
3	1 500	(500)	-	-	-	1 000
4	1 400	(750)	150	200	-	1 000

(3) ශුද්ධ වර්තමාන අගය රු 250 000

පෙරවැඩ			
වර්ෂය	ශුද්ධ මුදල් ප්‍රවාහය	වට්ටම් සාධකය	සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය
	රු'000		රු'000
0	(2 650)	1	(2 650)
1	800	0.9	720
2	1 100	0.8	880
3	1 000	0.7	700
4	1 000	0.6	<u>600</u>
ශුද්ධ වර්තමාන අගය			<u>250</u>

(ආ)

(1)

මහේශ්වරා කාන්තා සංගමය
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම

	රු	රු
4/1 අමුද්‍රව්‍ය නොගය	43 000	
අමුද්‍රව්‍ය ගැනුම්	350 000	
3/31 අමුද්‍රව්‍ය නොගය	(41 000)	
පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය		352 000
නිෂ්පාදන වැටුප්		101 000
ප්‍රාථමික පිරිවැය		453 000
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය		
පොදු කාර්ය වියදම්	113 100	
මහන යන්ත්‍ර ක්ෂය	50 000	
		163 100
මුළු නිෂ්පාදන පිරිවැය		616 100

(2)

මහේශ්වරා කාන්තා සංගමය
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මැනුම් හලේ ආදායම් ප්‍රකාශය

	රු	රු
විකුණුම්		819 000
විකුණුම් පිරිවැය		
4/1 නොගය	60 000	
නිෂ්පාදන පිරිවැය	616 100	
3/31 නොගය	(122 000)	(554 100)
දළ ලාභය		264 900
වියදම් - විකුණුම් වියදම්	50 000	
- පරිපාලන වියදම්	100 000	(150 000)
ශුද්ධ ලාභය		114 900

(3)

මහේශ්වරා කාන්තා සංගමය
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම

	රු	රු
ආදායම්		
සාමාජික මුදල්	325 000	
පරිත්‍යාග	200 000	
ණය පොලී	80 000	
මැනුම් හලේ ලාභය	114 900	719 900
වියදම්		
පරිපාලන වියදම්	200 000	
හදිසි ආපදා ආධාර	250 000	(450 000)
අතිරික්තය		269 900

පෙරවැඩ

සාමාජික මුදල් ගිණුම			
ඉ/ගෙ	10 000	ඉ/ගෙ	20 000
ආදායම් හා වියදම්	325 000	මුදල්	300 000
ප/ගෙ	15 000	ප/ගෙ	30 000
	<u>350 000</u>		<u>350 000</u>

විකුණූ බැග් ගණන ඒකක

4/1 ඉතිරි	200	විකුණූම් ආදායම්	1820 x 450
වර්ෂය තුළ නිෂ්පාදනය	2 020		<u>රු 819 000</u>
3/31 ඉතිරි	(400)		
	<u>1 820</u>		

ඒකක පිරිවැය

$$\frac{616\ 100}{2020} = \underline{\underline{\text{රු } 305}}$$

අවසාන නිමි කොටස 400 x 305 = රු 122 000

නිෂ්පාදන වැටුප් 2020 x 50
රු 101 000